

ආදාශනික ප්‍රසාද

2021 ජූලි - ජූතා
40 වෙරළ 04 - 06 කළුපත

රු. 20/-

2

○ ජ්‍යෙෂ්ඨ සමාජ, ආර්ථික කොරතුරු බිඳක්

3

○ රජයේ බැංකුකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාලයන්

6

○ පිරමිච් ආකාරයේ තහනම් යෝජනා කුම

11

○ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාලය

14

○ රාජ්‍ය ප්‍රසම්පාදන ශ්‍රී ලංකා ව්‍යවසායා කළමනාකරණය කළ ශ්‍රී ලංකා ව්‍යවසායා අංග හඳුනා ගනිමු

20

○ නිරදේශ 40ක්, ක්‍රියාත්මක ප්‍රතිච්චිල්‍ය 11ක්, අපරාධවලින් කොර ලෙවාවක්...?

ISSN 1391-3697



ශ්‍රී ලංකා මහ බැංකුව
සන්නිවේදන දෙපාර්තමේන්තුව

රජයේ බැංකුකරු ලෙස

ශ්‍රී ලංකා මහ බැංකුවේ


කාර්යාලයන්

සඳහා කුලතුණ
නියෝජන අධිකාරී,
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

1949 අංක 58 දරන මූදල් නීති පනත මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (මින් ඉදිරියට මහ බැංකුව ලෙස හඳුන්වනු ලබන) මූලික අරමුණු හා කාර්යාලයන් දක්වා තිබේ. මූදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම, ව්‍යවහාර මූදල් නිකුත් කිරීම, මූල්‍ය පදනම් අධික්ෂණය සහ රජයේ හා එහි නියෝජිතයන්ගේ බැංකුකරු ලෙස කටයුතු කිරීම මහ බැංකුවේ කාර්යයන් අතර මූලිකත්වය ගනී. මේ අනුරින් රජයේ බැංකුකරු ලෙස ක්‍රියා කිරීම ලේකයේ ඕනෑම ම මහ බැංකුවක ඉතා වැශගත් සහ සාම්ප්‍රදායානුකූල කාර්යක් වන අතර මෙම කාර්යාලය වර්තමානය වන විට ක්‍රමයෙන් වැඩිදුනු වේ ඇත. මූදල් නීති පනතෙක් 106 - 116 වන වගන්ති ඇතුළු වගන්ති ගණනාවක් මගින් රජයේ බැංකුකරු ලෙස කටයුතු කිරීමේ වගකීම මහ බැංකුව වෙත පවරා ඇත.

1. රජයේ සහ මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වා ගෙන යොම් සහ තාවකාලික අත්තිකාරම් සැපයීම

රජයේ ගිණුම් පවත්වා ගෙන යොම් දී වාණිජ බැංකු විසින් තම ගනුදෙනුකරුවන්ට සපයනු ලබන සේවාවන්ට සමාන සේවාවක් මහ බැංකුව විසින් රජයට සපයනු ලබයි. මෙහි දී රජයේ බැංකුකරු වශයෙන් රජයට අවශ්‍ය බැංකු පහසුකම් ලබා දෙමින් මහ බැංකුව විසින් රජයේ දෙපාර්තමේන්තු, රජයේ නියෝජිත ආයතන, සංස්ථා, ඇතැම් ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සහ ඇතැම් විදේශීය ආයතනවලට අයන් ගිණුම් පවත්වා ගෙන යනු ලබයි. මහ බැංකුව මෙම ගිණුම්වල තැන්පතු සඳහා පොලී ගෙවීමක් තො කරන අතර, එකී ආයතනවලට කරනු ලබන සේවා සඳහා කොමිස් මූදල්, ගාස්තු හා වෙනත් අය කිරීමක් ද ලබා තො ගනී.



- මෙහි දී රාජ්‍ය මූල්‍ය නියෝජිත, රජයේ බැංකුකරු හා රජයේ මූල්‍ය උපදේශක යන ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් සංස්ථාපනය සාකච්ඡා කෙරේ.



මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුවේ දේශීය බැංකු අංශය (Domestic Banking Unit) මගින් මෙම සේවාවන් සිදු කරනු ලබයි. ඒ අනුව, 2019 වසර අවසානය වන විට මහ බැංකුව පවත්වා ගෙන යනු ලැබූ රජයේ මුළු ගිණුම් සංඛ්‍යාව 46ක් විය. රජයේ ගිණුම් කටයුතු සිදු වන්නේ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුම (Deputy Secretary to Treasury - DST) හරහා යි. නිදසුනක් ලෙස, මහ බැංකුව විසින් රාජ්‍ය සුරක්ම්පත් නිකුත් කොට ලැබෙන මුදල්, රජයේ ගිණුමට තැන්පත් කරනු ලබන අතර එම සුරක්ම්පත් පරිණත වන දිනයේ දී රජයේ ගිණුම හර කොට අදාළ ආයෝජකයන්ට මුදල් භා පොලිය ආපසු ගෙවනු ලැබේ.

තවද මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අදාළ ව රජයේ සහ වාණිජ බැංකුවල බැංකුකරු ලෙස මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු භා බැංකු නො වන ප්‍රාථමික අලෙවිකරුවන් වෙත ජ්‍යාම ගිණුම් පහසුකම් සපයනු ලබයි. මහ බැංකුව තුළ පවත්වා ගෙන යනු ලබන පියවීම් ගිණුම් හරහා බලපත්‍රලාභී වාණිජ බැංකු භා බැංකු නො වන ප්‍රාථමික අලෙවිකරුවන් මූල්‍ය පද්ධතිය භා සම්බන්ධ වී සිටී. මෙම මූල්‍ය ආයතනවල ගිණුම් මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වා ගෙන යනු ලබයි. තත්කාලීන දළ පියවීම් පද්ධතියේ (Real Time Gross Settlement) පාර්ශ්වකරුවන් අතර සිදු වන නිර්ලේඛන සුරක්ම්පත් ගනුදෙනුවල (Scripless Securities Transactions) සහ අනෙකුත් ගනුදෙනුවලට අදාළ වන වෙවීම් භා පියවීම් සඳහා පහසුකම් සැපයීම ද මෙයින් සිදු කෙරේ. එසේ ම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඔවුන්ගේ සමස්ත රුපියල් තැන්පතු වගකීම්වලට අනුපාතික ව ජ්‍යාම ගිණුම්වල පවත්වා ගෙන යා යුතු අවම සංවිත අවශ්‍යතාව පවත්වා ගෙන යැම් ද මෙම ජ්‍යාම ගිණුම් හරහා සිදු කෙරේ. දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019 වසර අවසානයේ දී බලපත්‍රලාභී වාණිජ බැංකු 2කට භා බැංකු නො වන ප්‍රාථමික අලෙවිකරුවන් 8කට අදාළ ව තත්කාලීන දළ පියවීම් ගිණුම් පවත්වා ගෙන යනු ලැබූවේ ය.

මුදල් නීති පනතේ 89 වෙනි වගන්තියට අනුව මහ බැංකුව විසින් රජයට පොලී රහිත ව කෙටි කාලීන ව තාවකාලික අත්තිකාරම් සපයනු ලබයි. මේ සඳහා පවත්වා ගෙන යනු ලබන ගිණුම වක්‍රිය යාය පහසුකම (Revolving Credit Facility) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම පහසුකම යටතේ සැම දිනක

ම අවසානයේ රජයේ දෙපාර්තමේන්තුවලට අදාළ ව මහ බැංකුවේ ඇති ගිණුම්වල බැරට තිබෙන නියමිත සීමාවක් ඉක්මවන ගේඡ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට එදිනෙදා මෙහෙයුම් සපුරාලීම සඳහා අරමුදල් අවශ්‍ය වූ විට එම අරමුදල් වක්‍රිය යාය ගිණුම මාරුගයෙන් දෙනික පදනමක් මත සපයනු ලැබේ. එවැනි අත්තිකාරම්වල ප්‍රමාණය භා කාල පරිච්ඡේද පිළිබඳ ව සීමා මුදල් නීති පනතේ දක්වා ඇතු. ඒ අනුව, දෙනු ලබන සැම අත්තිකාරමක් ම මාස 6 ක් තුළ දී නැවත පියවීය යුතු අතර, මෙම අත්තිකාරම්වල සීමාව අදාළ මුදල් වර්ෂයේ රජයේ ඇස්කමේන්තුගත ආදායම්න් සියයට 10 නො ඉක්මවිය යුතු යි. රජයට දෙන අත්තිකාරම් මුදල් සඳහා මහ බැංකුව පොලී අය කර ගනු නො ලැබේ. 2018 වසරේ දී රජයට සපයන ලද තාවකාලික අත්තිකාරම්වල වටිනාකම රුපියල් බිලියන 225ක් වූ අතර රජයේ ඇස්කමේන්තුගත සහ ආදායම ඉහළ යැම හේතුවෙන් 2019 වසර තුළ දී රජයට සපයන ලද තාවකාලික අත්තිකාරම්වල වටිනාකම සීමාව රුපියල් බිලියන 13.06කින් ඉහළ ගිය අතර මුළු අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 225ක් විය.

2. රජයේ පිස්කල් නියෝජිත පෙස කටයුතු කිරීම

මුදල් නීති පනතේ 113 වගන්තියට අනුව රජයේ බැංකුකරු ලෙස රාජ්‍ය යාය නිකුත් කිරීම, යාය සේවාකරණය භා කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම මහ බැංකුව වෙත පැවරී ඇතු. ඒ අනුව රාජ්‍ය යාය කළමනාකරණ නියෝජිතයා ලෙස රාජ්‍ය යාය කළමනාකරණය කිරීමේ වගකීම මහ බැංකුවේ රාජ්‍ය යාය දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි. මෙහි මූලික අරමුණ වනුයේ මැදි කාලීන ව භා දිගුකාලීන ව අවධානම් පිළිබඳ ව අවධානය යොමු කරමින්, අඩු පිරිවැයකට රජයේ මූල්‍ය පද්ධතා ඉටු කරමින් රාජ්‍ය යාය විවක්ෂණයිල් ව පාලනය කිරීමයි. රජයේ දේශීය යාය ලබා ගැනීමේ ත්‍රියාවලිය දේශීය යාය කළමනාකරණ කම්ටුව මගින් තිරණය කරනු ලබන අතර මෙම කම්ටුවේ සාමාජිකයන් වනුයේ මහ බැංකු නිලධාරීන් සහ මහා භාණ්ඩාගාර නිලධාරීන් ය. රජයේ කෙටි කාලීන මුදල් පද්ධතා සපුරා ගැනීම සඳහා වෙළඳපොලෙන් යාය ලබා ගැනීමට මහ බැංකුව රාජ්‍ය සුරක්ම්පත් නිකුත් කරයි. මෙම සුරක්ම්පත් සඳහා විවිධ කළුපිටිම කාලයන් පවතී. රාජ්‍ය සුරක්ම්පත් ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර

විල්පත් සහ හාන්චිගාර බැඳුම්කර ලෙස වර්ගිකරණය කර ඇත. දේශීය හාන්චිගාර බිල්පත් ආදා පනතට අනුව හාන්චිගාර බැඳුම්කර ද නිකුත් කරනු ලබයි. ඒ අනුව, රජය විසින් වෙළෙඳපාලෙන් ගාය ලබා ගැනීම සඳහා හාන්චිගාර බිල්පත්, හාන්චිගාර බැඳුම්කර, රුපියල් සුරක්ම්පත් වැනි ගාය උපකරණ ගොදා ගනිමින් රජයේ ගාය අරමුදල් අවශ්‍යතාව මූල්‍යනය කරනු ලබයි. මේ අනුව, 2019 වසරේ දී නිකුත් කරනු ලැබූ හාන්චිගාර බිල්පත් හා බැඳුම්කරවල වටිනාකම පිළිවෙළින් රුපියල් ඩිලියන 1,719.3ක් හා 798.0ක් විය. තවද, රජය විසින් විශේෂීය අරමුණු සඳහා වාණිජ බැංකු වෙත ලබා දෙන ගායවලින් නියමිත ප්‍රමාණයකට ඇපෑ ආවරණ සැපයීම ද මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

3. රජයට මූල්‍ය උපදේශන සැපයීම

මෙයටතේ මහ බැංකුව සේවාවන් කිහිපයක් ඉටු කරනු ලබයි. මූදල් නීති පනතේ 35 වන වගන්තියට අනුව, සැම මූදල් වර්ෂයක් අවසන් ව මාස 4ක් ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය, එම මූදල් වර්ෂය තුළ මූදල් මැණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ ව විවරණයක් මෙන් ම එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආරථික හා මූල්‍ය තත්ත්වයන් පිළිබඳ විශේෂණයක් අඩංගු මහ බැංකු වාර්තාව මූදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු යි. මහ බැංකුව ආරථික හා මූල්‍ය ප්‍රතිපත්තිමය කටයුතු සම්බන්ධයෙන් මූදල් විෂය හාර අමාත්‍යාංශය සමග සම්පූර්ණ සැම්පූර්ණ විශේෂණය කරමින් සහ මහ බැංකුව එහි අරමුණු අත්පත් කර ගැනීමට වර්තමාන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ඇති කරනු ලබන බලපෑම අධ්‍යයනය කරමින් පිළියෙළ කරන ලද රහස්‍ය වාර්තාවක් සැම මූදල් වර්ෂයක දී ම සැප්ත්මැබර් මස 15 දින හෝ එදිනට පෙර මූදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු යි. මෙම වාර්තාව මගින් රජයේ වාර්ෂික අයවැය පිළියෙළ කිරීමේ දී උපයෝගී කර ගැනීම පිණිස මහ බැංකුව විසින් අයවැය යෝජනා ද ඉදිරිපත් කෙරේ. එසේ ම, රජය විසින් නව ගායක් හෝ සුරක්ම් නිකුතුවක් සිදු කරන විට එම ගාය ලබා ගැනීම සම්බන්ධ උපදෙස් ලබා දීම විසින් සිදු කරනු ලබයි.

4. රජයේ නියෝජිතයකු ලෙස කටයුතු කිරීම

රජය වෙනුවෙන් සබඳතා කේත්දස්ථානයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෙස්ක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර බහුපාර්ශ්වීය මූල්‍ය සංවිධාන සමග අඛණ්ඩ ව සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ මහ බැංකුවයි. නිදුසුනක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළැඹීමට අවශ්‍ය පසුව්‍ය සකස් කිරීමේ දී සහ රටේ ගෙවුම් ගේජ හිගය මූල්‍යකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වීමේ දී මහ බැංකුව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. තවද, රජයේ නියෝජිත ලෙස 1958 අංක 15 දරන සේවක අරථසාධක අරමුදල් පනත යටතේ සේවක අරථසාධක අරමුදල කළමනාකරණයට අදාළ බලත්ල, කාර්යයන් හා වගකීම් ඉටු කිරීම මහ බැංකුවේ මූදල් මණ්ඩලය වෙත පැවරී ඇති අතර, මූදල් මණ්ඩලය තමන් වෙත පැවරී ඇති කාර්යහාරයන් ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් යාන්ත්‍රණය ලෙස සේවක අරථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව බලගත්වා ඇති. එසේ ම රජයේ නියෝජිතයා ලෙස විදේශ විනිමය ප්‍රවර්ධනය සහ තියාමනය කිරීමේ වගකීම මහ බැංකුව සතු ව ඇති. ඒ අනුව 2017 නොවැම්බර් 17 තෙක් 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ විදේශ විනිමය ගනුදෙනු පාලනය කරන ලදී. මෙහි දී ප්‍රාග්ධන ප්‍රවාහනයන් තවදුරටත් ලිභිල් කිරීම මෙන් ම විදේශ විනිමය ගනුදෙනු හා සම්බන්ධ ක්‍රියාවලි සරල කිරීම අරමුණු කර ගනිමින් 2017 වර්ෂය තුළ දී, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස මහ බැංකුව විසින් විදේශ විනිමය ගනුදෙනු පාලනය සඳහා නව නෙතික හා ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වා දෙන ලදී.

තවද ද මහ බැංකුවේ රාජ්‍ය ගාය දෙපාර්තමේන්තුව මූදල් නීති පනතේ 113 වගන්තියට අනුව රජයේ නියෝජිත වගයෙන් මහ බැංකුව වෙත පැවරී ඇති රාජ්‍ය ගාය කළමනාකරණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කරනු ලබයි. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යපාර පනත යටතේ මූල්‍ය සමාගම් අධික්ෂණය සහ තියාමනය කිරීම මෙන් ම 2000 අංක 56 දරන කළේඛදු මූල්‍යකරණ පනත යටතේ මූල්‍ය කළේඛදු සමාගම් අධික්ෂණය සහ තියාමනය කිරීම ද රජය වෙනුවෙන් මහ බැංකුව සිදු කරන කාර්යයන් වේ. 2006 අංක 6



දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මූල්‍ය අන්තර්ගතභාවය සඳහා පහසුකම් සැපයීම සහ මුදල් විශ්දේශකරණය හා තුස්කවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීම, හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම හා නීතිය හමුවට ගෙන ඒම සඳහා මූල්‍ය බුද්ධි සේවා සැපයීමේ නියාමකයා ලෙස කටයුතු කරන්නේ මහ බැංකුවයි. මේ අනුව රජයේ නියෝජනයකු ලෙස මහ බැංකුව විශාල කාර්යභාරයක් වර්තමානයේදී ඉටු කරනු ලබයි.

5. රජයට විශේෂයෙන් සේවා සැපයීම

මහ බැංකුව රජයට විශේෂයෙන් සේවා සපයන ප්‍රධාන ආයතනයක් වේ. ඒ අනුව රජයේ දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශවලට මහ බැංකුවේ සේවය කරන ප්‍රභුත්‍ය හා සුදුසුකම් ලද අර්ථාස්ථායෙන් ඇතුළු

විශේෂයෙන්ගේ සේවාව මුදල් අමාත්‍යාංශය වැනි රජයේ ආයතන සඳහා ලබා දෙයි. එසේ ම, රජය විසින් පිහිටුවන ලද තොයෙකත් කොමිෂන් සහ හා කමිටුවල ද මහ බැංකුවේ නිලධාරීන් සේවය කරනු ලබයි. මෙම විශේෂයෙන් විසින් ආර්ථික වර්ධනයට අදාළ ව ගත යුතු ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති පිළිබඳ ව රජයට නිරතුරු ව ම උපදෙස් ලබා දෙයි.

මේ අනුව, රජයේ බැංකුව ලෙස මුදල් නීති පනතින් පැවරුණු සාම්ප්‍රදායික කාර්යයන් සේ ම තවත් වැදගත් කාර්යයන් රසක් ද මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. වර්තමානයේ රජයේ බැංකුව ලෙස ප්‍රායෝගික වශයෙන් මහ බැංකුවේ කටයුතු බෙහෙවින් පුළුල් ක්ෂේත්‍රයක් තුළ පැතිර පවතී.



මා ධනවත් වන්නේ මා කළ වැරදි මා දැන්නා බැවිනි. මුලික ව ම මා බේරි ඇත්තේ මගේ වැරදි හඳුනා ගැනීමෙන් ය.

- පෝර්ංච් සොරෝඡ්

මිරෝච් ආකාරයේ තහනුව යොර්ජා බැල

කමල් මූලුදියි
පෙශීය සහකාර අධ්‍යක්ෂ,
නිරාකරණ හා බලගැනීමේ දෙපාර්තමේන්තුව



විවිධ උපක්‍රම මගින් මහජනතාව රට්ටීන් මුදල් වංචා කිරීමේ සිද්ධීන් වර්තමානයේ තිතර අසන්නට ලැබේ. බොහෝ විට එම උපක්‍රමවලට හසුවීමෙන් රට්ටීමට ලක්වන පුද්ගලයින් තමන්ගේ අක්‍රමය අනෙකුත් කාර්යයන් සඳහා වෙන් කර ඇති මුදල් හෝ ගෙයට ලබා ගන්නා මුදල් ලෙහෙසියෙන් සහ පහසුවෙන් දෙගුණ තෙගුණ කර ගැනීමට ගොස් තමන් සතු ව දැනට පවතින මුදල් ද අනිමි කර ගනිමින් ගෙයකරුවකු බවට පත් වී ඉතා ගෝවනීය තත්ත්වයන්ට මුහුණ දී ඇති ආකාරය මෙවැනි ප්‍රවත්තවලින් අනාවරණය වෙයි. මෙලෙස වංචික පුද්ගලයන්ට හසුවන වින්දිතයන් එම මුදල් නැවත ලබා ගැනීමට නො හැකිවීමෙන් මුල්‍ය දුෂ්කරතාවන්ට පත්වනවා පමණක් නො ව මුල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වසනීයන්වය ද නැතිවීමේ අවදානමකට ද මුහුණ දෙයි.

සමාජයක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම්වලට මුහුණ දීමට ඇති හොඳම කුමවේදය වන්නේ එවැනි රට්ටීම පිළිබඳ ව දැනුවන් වීමයි. එනම් කිසිදු මුල්‍ය වංචාවකට හසු නො වී සිටීමට හැකි වන පරිදි මුල්‍ය සාක්ෂරතාව ඇති කර ගැනීමයි. නැතහොත් තහනම් යෝජනා කුම පිළිබඳ ව දැනුවන් වීමයි. මෙම පිළියේ අරමුණ ජනතාව නො මග යවමින් සිදු වෙන විවිධ ප්‍රෝඛකාරී මුල්‍ය යෝජනා කුම පිළිබඳ ව සාකච්ඡා කිරීමයි.

විධිමත් මූල්‍ය ආයතන සහ තැන්පතු රක්ෂණය

ශ්‍රී ලංකාවේ විධිමත් අංශයට අයත් වන බැංකු සහ බැංකු නො වන මුල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කෙරෙන අතර එවැනි ආයතන මොනවාද යන්න පිළිබඳ ව මහජනතාව දැනුවන්

කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කෙරේ. නියාමන ක්‍රියාවලියේ දී, අදාළ අණ පනත් උල්ලංසනය වන ආකාරයෙන් ක්‍රියා කරන ආයතන කවදුරටත් මහජනතාවගෙන් තැන්පතු බාර ගැනීම අත්හිටුවමින් එවැනි ආයතනවල ව්‍යාපාරික කටයුතු නතර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට බලය ඇත. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැනීමේ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රව්‍යීකාරක ආධාරක යෝජනා කුමය එකී වසා දැමුණු ආයතනවල තැන්පත්කරුවන්ට සහන සැලැසීම සඳහා ඉදිරිපත් වේ. එහි දී එක තැන්පත්කරුවකට රුපියල් මිලියන 1.1ක උපරිමයක් දක්වා වන්දී මුදල් ප්‍රදානයක් සිදු කෙරෙනු ඇත. එසේ වන්දී මුදල් ප්‍රදානය කෙරෙන්නේ කුඩා තැන්පත්කරුවන්ට බැංකු කුමය පිළිබඳ ව ඇති විශ්වසනීයන්වය ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රව්‍යීකාරක ආධාරක අරමුදල මගිනි. එම අරමුදල සමන්විත වන්නේ බැංකු සහ බැංකු නො වන මුල්‍ය ආයතනවල පවතින මහජනතාවගේ තැන්පතු පදනම් කර ගනිමින් එම ආයතනවලින් එක්ස්ස් කර ගනු ලබන මුදල්වලිනි. මෙයින් පැහැදිලි වන්නේ විධිමත් අංශයේ ආයතන වුව ද වැසි යැමේ අවදානමක් පවතින නමුත් එම ආයතනයන්හි තැන්පත් කරනු ලබන තැන්පත්කරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් යම් කිසි රක්වරණයක් ලැබෙන බවයි.

තව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී ආයතන හැර වෙනත් කිසිදු මුල්‍ය ආයතනයක් මහ බැංකුව මගින් නියාමනය නො කෙරෙන අතර එවැනි

ප්‍රාදේශීය සංවර්ධන

දෙපාර්තමේන්තුවේ කාර්යාලය

උදේශීය ලංකාකාර

පේෂ්ඨේද සහකාර අධික්ෂණ

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

රටේ ආර්ථික හා මූල්‍ය පද්ධතින්හි ස්ථාවරත්වය සහතික කරමින් ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශකයා ලෙසත් රජයේ බැංකුව ලෙසන් ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන අතර දිගුකාලීන දාෂ්ටීයක්න් යුතු ව ආර්ථිකය පිළිබඳ ව සලකා බලමින්, තිරසයේ සහභාගිත්ව වර්ධනයක් ඇති කිරීමට සහ දිලිංගම පිවුදැකීම සඳහා අවශ්‍ය වන්නා වූ පරිසරය ද ශ්‍රී ලංකා මහ බැංකුව නිර්මාණය කරයි. එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය තියාත්මක කිරීම, නිල විදේශ සංචිත කළමනාකරණය, බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන නියාමනය හා අධික්ෂණය, ගෙවීම් හා වියවීම් පද්ධති කටයුතු නියාමනය, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම ආදි සුවිශේෂ කාර්යයන් සිදු කරනු ලබයි. එමෙන් ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ විනිමය කළමනාකරණය, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා ප්‍රතිලාභ ගෙවීම, රාජ්‍ය ගුණය කළමනාකරණය සහ සේවාකරණය, මුදල් විශුද්ධිකරණය හා තුස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි ව රජය සමග එක් ව කටයුතු කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය ඇති කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

මෙවන් වූ නියෝජිත කාර්යයන් අතර තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම සහ වැදගත් වේ. සියලු දෙනා ම අන්තර්ගත වූ තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීමත් දිලිංගම අවම කරලීම සඳහා වූ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමත් සහාය දීමේ අරමුණින් ග්‍රාමීය ගුණය දෙපාර්තමේන්තුවත්, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවත්, බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ සහ බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුවේ තෝරා ගත්

කාර්යයන් ඒකාබද්ධ කරමින් 2002 වර්ෂයේ දී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලද අතර එය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් දෙපාර්තමේන්තු හා සලකා බැලීමේ දී රටේ ග්‍රාමීය ජනතාවට වඩාත් සම්පූර්ණ ව කටයුතු කරන සුවිශ්චී දෙපාර්තමේන්තුවක් වගයෙන් හඳුන්වා දිය හැකි සි.

තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීම, දිලිංගම පිවු දැකීම, නව ආදායම මාරුග මෙන් ම හා නව රාක්ෂා අවස්ථා නිර්මාණය කිරීම, ආර්ථිකයේ ප්‍රමුඛතාව ලබා දිය යුතු වැදගත් අංශ සඳහා සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සැලැසීම, අඩු පහසුකම් සහිත ප්‍රදේශයන්හි ආර්ථිකය ශක්තිමත් කිරීම, හඳුසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත්වන ක්ෂේත්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත නො සිටුවීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මෙන් ම ව්‍යවසායකත්ව සංවර්ධනය, කුසලතා සංවර්ධනය, ධාරිතා ගොඩ තැබීම අරමුණු කර ගනිමින් ප්‍රහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු වේ. තව ද රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය තියාමාරුගවලට සහාය දැක්වීමත් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ශ්‍රී ලංකා රජයේ, විදේශීය ගුණය ප්‍රභානය කරන ආයතන සහ සහභාගිත්ව මූල්‍ය ආයතනවල (බැංකුවල) අරමුදල් යොදා ගනිමින් සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා කාමිකාර්මික, පැය සම්පත්, ක්ෂේත්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට



සහනදායී පොලී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් සැපයීම අරමුණු කර ගනිමින් ප්‍රතිමූල්‍ය තෝරා යෝජනා ක්‍රම, පොලී සහනාධාර තෝරා යෝජනා ක්‍රම සහ තෝරා ඇපේ ආවරණ යෝජනා ක්‍රම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම තෝරා යෝජනා ක්‍රම හරහා රට පුරා විසිරි සිටින කෘෂිකාර්මික, සත්ත්ව පාලන, දීවර, ස්වයං රකියා සහ ක්ෂේර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල යොදී සිටින ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහාත්, පවතින ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහාත් මූල්‍ය පහසුකම් සපයනු ලබයි.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තෝරා යෝජනා ක්‍රම අතර සෞඛ්‍යාගාරා තෝරා යෝජනා ක්‍රමය ප්‍රධානතම තෝරා යෝජනා ක්‍රමය වේ. ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සියයට 6%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ විශේෂයෙන් කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයන් කෙරෙහි විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙමින් කාරක හා කාරක තොන වන ප්‍රාග්ධන අවශ්‍යතා මෙන් ම නවා හා නවෝත්පාදන සඳහා මෙම තෝරා යෝජනා ක්‍රමය යටතේ අරමුදල් සපයනු ලබයි. මෙම තෝරා යෝජනා ක්‍රමයේ තෝරා යෝජනා ආපසු ගෙවීමේ කාලය වසර 5ක් වන අතර මාස 6ක සහන කාලයක් එයට ඇතුළත් වේ.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන නව සපිරි ග්‍රාමීය තෝරා යෝජනා ක්‍රමය (සරුසාර) තෝරා යෝජනා ක්‍රමය යටතේ සියයට 4ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ කෙටි කාලීන හොංග 33ක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 5ක් වන පරිදි තෝරා මුදල් ලබා දෙනු ලබයි. මෙම තෝරා යෝජනා ක්‍රමය රජයේ නිල වගා තෝරා යෝජනා ක්‍රමය වන බැවින් අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා රජය විසින් ලබා දෙනු ලබයි.

දිළිදුකම පිටුදැකීම සඳහා වන ක්ෂේර, මූල්‍ය තෝරා යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් වැදගත් තෝරා යෝජනා ක්‍රමයෙන් මෙම තෝරා යෝජනා ක්‍රමයකි. මෙම තෝරා යෝජනා ක්‍රමය ජපන් රජයේ තෝරා ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එහි සාර්ථකත්වය වෙනුවෙන් ජපන් රජය විසින් සමාර්ථකක් ලබා දී ඇත.

සූත්‍රම්, දැඩි ගංවතුර තත්ත්වයන්වල දී මෙන් ම මැත් කාලයේ දී කොට්ඨාස - 19 වසංගතය හේතුවෙන් පිඩාවට

පත් ව්‍යාපාර යළි නගා සිටුවීම සඳහා රජයේ උපදෙස් මත සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා තෝරා යෝජනා සැපයීමට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කාර්යාලය ප්‍රාග්ධනය වේ.

විශේෂයෙන් ස්වයං රකියාලාහින් ඇතුළු ව කොට්ඨාස - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ෂ ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සඳහා වාර්ෂික ව සියයට 4ක පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයක් ද ඇතුළු ව මාස 24ක තෝරා යෝජනා සැපයීම අරමුණු කර ගනිමින් සෞඛ්‍යාගාරා කොට්ඨාස - 19 ප්‍රතුරුද සහන තෝරා යෝජනා සැපයීම අනුකිත් ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම වැවිලි කරමාන්ත අමාත්‍යාංශයේ සහ තේ මණ්ඩලයේ සහය ඇති ව තේ කරමාන්ත අංශය සඳහා කාරක ප්‍රාග්ධන තෝරා යෝජනා ක්‍රමයක් ලෙස සැපයුම්දාම ප්‍රන්තනයින් තෝරා යෝජනා ක්‍රමයන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක්ෂ ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා තෝරා යෝජනා සැපයීමේ අරමුණින් තෝරා යෝජනා ඇපේකර යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කරන ලදී. තව ද ස්වයං රකියා ප්‍රවර්ධන මූලාරම්භක තෝරා යෝජනා ක්‍රමය යටතේ තෝරා යෝජනා ආයදුම්කරුවකුට ලබා ගත හැකි උපරිම තෝරා යෝජනා මුදල රු. 500,000 සිට රු. 1,000,000 දක්වාත් සහ ස්වයක්ති තෝරා යෝජනා ක්‍රමය යටතේ එක් තෝරා යෝජනා ආයදුම්කරුවකුට ලබා ගත හැකි උපරිම තෝරා යෝජනා මුදල රු. 450,000 ලෙසත් ඉහළ නාවන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ තවත් සුවිශේෂී කාර්යයක් ලෙස කෘෂිකාර්මික අභසදාම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහනාගින්ව වැඩසටහන හඳුන්වා දිය හැකි සිදු සැපයීමේ අනුමතිත ප්‍රාග්ධන සඳහා වන ජාත්‍යන්තර අරමුදල සහ ශ්‍රී ලංකා රජය විසින් අරමුදල් සපයයි.

මෙකි ප්‍රධාන තෝරා යෝජනා ක්‍රමවලට අමතර ව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයන්හි ක්ෂේර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරුණ තරුණීයන්, ගොවින් සහ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සහනදායී තෝරා යෝජනාවන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබයි.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන තවත් සුවිශේෂී වූ කාර්යභාරයක් ලෙස ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයක් සැකසීම හඳුන්වා දිය හැකි වේ. ඒ සඳහා ලෝක බැංකු සමුහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවේ සහාය ඇති ව පාර්ශ්වකරුවන් හා එක් ව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම උපාය මාර්ගය සකස් කිරීම කාලෝචිත පියවරක් ලෙස හඳුන්වා දිය හැකි වේ. විධිමත් මූල්‍ය පදනම්තියෙන් තවමත් බැහැර වී සිටින රටේ සැම පුද්ගලයකු ම විධිමත් මූල්‍ය අංශය වෙත යොමු කර ගැනීමේ අරමුණ ඇති ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. රටේ සැම පුද්ගලයකුට ම උසස් තත්ත්වයේ, සුදුසු, ආරක්ෂිත සහ දැරිය හැකි මූල්‍ය නිෂ්පාදන සහ සේවා සමානාත්මකාවෙන් සහ සාධාරණ ප්‍රවේශයකින් ලබා දීම එමගින් අපේක්ෂා කෙරේ. මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුළින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපාය මාර්ගය මේ වන විටත් දියත් කර ඇති හෝ සැකසෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බව සඳහන් කිරීම සැලකිය යුතු කරුණක් වන අතර ඒ සඳහා වන ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉමහත් වේ.

විධිමත් මූල්‍ය අංශයෙන් බැහැර ව සිටින පුද්ගලයින් ඉලක්ක කර ගනීමින් මූල්‍ය අන්තර්ගතභාවය සහ

මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩ ව ම මූල්‍ය සාක්ෂරතාව, ව්‍යවසායකත්ව සංවර්ධනය, නිපුණතා සංවර්ධනය සහ ක්ෂේත්‍ර, සුළු හා මධ්‍ය පරිමා ව්‍යවසායේ ගැටුව පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබන අතර මෙම කාර්ය සඳහා ද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වය ලබා දෙමින් සිදු කරනු ලබන මෙහෙය සුවිශේෂ වේ.

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලනය හා අධික්ෂණය යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය කාර්යාල හය සහ එක් ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවාවන් ග්‍රාමීය පුද්ගලවල ජීවත් වන අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනතාව වෙත ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග වැඩසටහන් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. එමත් ම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය කාර්යාල විසින් ගෙය ලබා දුන් ව්‍යාපෘති අධික්ෂණය හා පසු විපරම් කටයුතු සිදු කරනු ලබන අතර එහි දී ලබා දුන් ගෙය මුදල් නිසි ලෙස කළමනාකරණය කර ඇදාළ ව්‍යාපෘතියේ සංවර්ධනය සඳහා යොදවා ඇති ද යන්න පිළිබඳ ව සලකා බැලේ.

මේ අයුරින් රටේ ආර්ථික සංවර්ධනය සහ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමෙහිලා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෙහෙය අතිමහත් වේ.

දැනුමෙන් කරන ආයෝජනය නොදුම පොලිය ගෙවයි.

- බෙන්ජමින් ප්‍රශන්ක්ලින්



රාජ්‍ය තුකම්පාදන ක්‍රියාවලිය

කළමනාකරණය කළ යුතු ව්‍යා

වැදගත් අංශ හඳුනා ගත්මූ

අභ්‍යන්තර ප්‍රස්ථාන
පෙශීය සහකාර ලේකම්
ලේකම් දෙපාර්තමේන්තුව

1. හැඳින්වීම

රාජ්‍ය අංශය, "මහජන සුභසිද්ධිය" ආරක්ෂා කිරීමේ අරමුණ සහිත ව ක්‍රියාත්මක වේ. මහජන සුභසිද්ධිය උපරිමයෙන් ඉටු කරලීම පිණිස රජයේ ආයතන ඇතැම් අවස්ථාවල දී කාර්යයන්, හාන්ත් හෝ සේවා සපයා ගැනීම සඳහා පොදුගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ ආයතන සම්ග සම්බන්ධ වේ. අදාළ ක්‍රියාදාමයේ අරමුණු ලේඛනයකට ගොනු කර ගිවිසුම්ගත කිරීමෙන් එම ගිවිසුමේ පාර්ශ්වකරුවන් එකිනෙකා අතර විශ්වාසය තහවුරු වන හෙයින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී ගිවිසුම්වලට එළඹීම අත්‍යවශ්‍ය අංශයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රාජ්‍ය සම්පත් පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදවා ගැනීම සහතික කර ගැනීමට ගිවිසුම් කළමනාකරණය ඉතා වැදගත් වේ. මෙයට අදාළ වන ගෝලිය වශයෙන් පිළිගත් මූලධර්ම පවතින අතර, එම මූලධර්ම අනුව ක්‍රියා කිරීම මගින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මුදලට ලැබෙන වටිනාකම වැඩිදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.

2. රාජ්‍ය ප්‍රසම්පාදනය යනු කුමක්ද?

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යනු රාජ්‍ය වැඩසටහන් හෝ ව්‍යාපෘති වෙනුවෙන් කාර්යය, දේපල, හාන්ත් හෝ සේවා ලබා ගැනීම සඳහා මහජන මුදල වැය කරනු ලබන සමස්ත ක්‍රියාවලියයි. රාජ්‍ය ආයතනයක් කිහිපය් අවශ්‍යතාවක් හඳුනා ගෙන ස්වකීය ප්‍රසම්පාදන අවශ්‍යතාව සම්බන්ධයෙන් තීරණය කරනු ලැබේමෙන් මෙම ක්‍රියාවලිය ආරම්භ වේ. ඉන් පසු ව, අවදානම් තක්සේරුව, විකල්ප විසඳුම් සේවීම සහ යෝජනා ඇගැසීම, ගිවිසුම කොන්දේසි, ගිවිසුම පිරිනැමීම,

ගිවිසුම්ගත කරුණු ඉටු කිරීම හා මිල දී ගැනීම සඳහා ගෙවීම සිදු කිරීම සහ අදාළ අවස්ථාවන්හි දී ගිවිසුම් කළමනාකරණය කිරීම මෙන් ම, ගිවිසුමට අදාළ විකල්ප සලකා බැලීම යනාදී ක්‍රියාදාමයන් ඔස්සේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරයි. තවද, ලබා ගන්නා ලද දේපල හෝ හාන්ත් හාවිතයට ගත හැකි කාල සීමාව අවසානයේ දී, එයට අදාළ දේපල බැහැර කිරීම දක්වා ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය විහිදේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විසින් කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ වන, දැනට පවතින, ප්‍රධානතම නියාමන රාමුව වන රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක වන රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යන්නට රාජ්‍ය ආයතන විසින් සිදු කරන මිල දී ගැනීම්, වාරික, බදු හෝ ක්‍රේබදු යටතේ දේපල, හාන්ත්, සේවා හෝ කාර්යයන් සම්පාදනය කර ගැනීම ඇතුළත් වේ. මෙයට අමතර ව, හාන්ත් හෝ සේවා සැළපයීම හෝ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන සේවාවන් ද ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඉතාමත් වැදගත් කරුණක් ලෙස ප්‍රසම්පාදනය හඳුනා ගැනේ. එමෙහි වැදගත් වීම සඳහා අදාළ වන ප්‍රධාන හේතු කිහිපයි. මූලික ව ම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය දී මහජන මුදල යොදා ගන්නා අතර, එම මුදල සේවාවන්ට පරිවර්තනය වන බවට සහතික වීම සඳහා පාලන කුමවේද ස්ථාපිත කළ යුතු වේ. සරල ව කිව්වෙන්, සියලු ම මට්ටම්වල දී මුදලට සරිලන වටිනාකමක් ලැබෙන බවට වග බලා ගත යුතු වේ.

එසේ ම, රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් වගවීම හා යහා පාලනයට සහාය වීම තවත් හේතුවකි. රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා රාජ්‍ය වගවීම සහ විනිවිද්‍යාවය අත්‍යවශ්‍ය සාධක වේ. තවද, මේ වන විට රාජ්‍ය ප්‍රසම්පාදනය සරල ව හා යෝජිත සෑවා මිලදී ගැනීමක සිට විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ වන සැලකිය යුතු රාජ්‍ය අරමුදල් ප්‍රමාණයක් යෙදවෙන විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති වැනි සංකීර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය් දක්වා පරිණාමය වී ඇත. එමෙන් ම, පුරවැසියන්ට හා යෝජිත, දේපළ, සේවා සහ කාර්යයන් කාලීන අයුරින් සපයා දීම සඳහාත් තරගකාරීත්වය, වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාත් විධීමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පැවතීම ඉතා වැදගත් වේ.

පෙර සඳහන් කළ නියාමන රාමුවට අමතර ව, රාජ්‍ය ප්‍රසම්පාදනයට අදාළ වන ආයතනවලට විශේෂීත කාර්ය පටිපාටි සහ මූලධර්ම ද පවතී. කෙසේ වුවද, එවැනි නියාමන රාමුවල පොදු අරමුණ වනුයේ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ රාජ්‍ය ප්‍රසම්පාදනය ඉතා වැදගත් ස්ථානයක් ගනුයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පවතින ඉහත හී හේතුවලට නිසි

සැලකිල්ල යොමු කරමින් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කිරීමයි.

3. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලිකාංග සංක්ෂීපේන ව

පහත ප්‍රවාහ සටහනේ දැක්වෙන ආකාරයට සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සැලසුම්කරණය, ඉල්ලීමක් ඉදිරිපත් කිරීම, අවශ්‍යතා හඳුනා ගැනීම (කාක්ෂණික කරුණු, කාලය, ගුණාත්මක තත්ත්වය, සීමාවන් ආදී), ඉල්ලීම අනුමත කිරීම, ප්‍රසම්පාදන අධිකාරිය, ලංසු/යෝජනා විමසුම, ගිවිසුම පිරිනැමීම, ගිවිසුම් කළමනාකරණය යනාදියෙන් සමන්විත වේ.

මෙම ක්‍රියාදාමයේ සැම අදියරක දී ම, අදාළ රාජ්‍ය ආයතනය විසින් ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම අවශ්‍ය වේ. මූදුත හෝ විදුත් ආකෘතියෙන් සාමාන්‍ය ප්‍රසම්පාදන දැන්වීම, විශේෂ ප්‍රසම්පාදන දැන්වීම, ලංසු කැඳවීම, ප්‍රසම්පාදන ලේඛන (අපේක්ෂිත ලංසුකරුට ලංසු/යෝජනා සකස් කිරීමට අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා), අතිරේක එකතු කිරීම (ඇත්ත්තම්), ගිවිසුම් ආකෘති පත්‍ර (ගිවිසුමේ විශේෂ කොන්දේසි ඇත්තම් එවාට ද අනුකූල වන පරිදි ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි ද ඇතුළත් ව), කැමැත්ත ප්‍රකාශ කිරීම,

ප්‍රවාහ සටහන 1: ප්‍රක්මිතාදන ක්‍රියාවලියේ මූලිකාංග





මිල ගණන් කැදීවීම, යෝජනා කැදීවීම, යනාදී ලේඛන මෙයට ඇතුළත් වේ.

අැගයීම් ක්‍රියාවලිය අවසන් වූ පසු සහ සාර්ථක ලංසුකරුවෙකු විසින් ඉදිරිපත් කළ ලංසු / යෝජනා පිළිගත් පසු, එම තෝරා ගත් ලංසුකරුට ගිවිසුම පුද්‍යනය කෙරෙනු ඇත. මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රසම්පාදන ආයතනය සහ තෝරා ගත් ලංසුකරු අතර විධීමත් ගිවිසුමක් ඇති කර ගනු ලැබේ.

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී යොදා ගන්නා ගිවිසුම්, පොදු ගිවිසුම් ලෙස ව්‍යවහාර වේ. පොදු ගිවිසුමක් යන යෙදුම සඳහා පොදුවේ අදාළ කර ගත හැකි අර්ථ නිරුපණයක් නොමැති හෙයින්, 1987 අංක 3 දරණ පොදු කොන්ත්‍රාත් පනතේ 45 වන වගන්තියේ "පොදු ගිවිසුම" යන යෙදුම සඳහා ලබා දී ඇති අර්ථ නිරුපණය වෙත අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. ඒ අනුව, "පොදු ගිවිසුමක්" යන්නෙන් අදහස් වනුයේ, රාජ්‍ය ආයතනයක් විසින් හෝ එම රාජ්‍ය ආයතනය වෙනුවෙන් හෝ, වෙන්විර කැදීවීමෙන් පසු යම් කාර්යයක් හෝ සේවාවක් ඉටු කිරීමට හෝ යම් භාෂ්‍යයක්, ද්‍රව්‍යයක් හෝ දේපලක් රාජ්‍ය ආයතනයක් වෙත සැපයීමට හෝ අලෙවි කිරීම සඳහා ඇතුළත් වී ඇති, ඇතුළත් වන හෝ ඇතුළත් වීමට බලාපොරොත්තු වන ඕනෑම ගිවිසුමකි. අදාළ රාජ්‍ය ආයතනය විසින් එය සන්තකයේ ඇති හෝ එහි පාලනය යටතේ පවතින යම් භාෂ්‍යයක්, ද්‍රව්‍යයක් හෝ දේපලක් අලෙවි කිරීමට හෝ බැහැර කිරීම සඳහා වන යම් ගිවිසුමක් ද රට ඇතුළත් වේ.

ගිවිසුමිගත වන පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාව මත ගිවිසුමේ ආකෘතිය, ස්වභාවය හෝ එහි සංකීරණභාවය

විවිධ විය හැකි තමුන්, සාමාන්‍ය පොදු ගිවිසුමක අදාළ කාර්යයෙහි විෂය පරිය, ගිවිසුමිගත වන පාර්ශ්වයන්හි අයිතිවාසිකම් සහ වගකීම් (සාමාන්‍ය හා විශේෂ කොන්දේසි ද ඇතුළත් ව), මිල ගණන් සංශෝධන, කාර්යසාධන සුරක්ෂිතතාව තහවුරු කෙරෙන ගෙවීම් පිළිබඳ ප්‍රතිපාදන (ඇත්තම්), දුෂීත හෝ ව්‍යවතික පරිවයන් පිළිබඳ ප්‍රතිපත්ති, ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ, ගිවිසුම අවසන් කිරීම හා ගිවිසුමට අදාළ වන නීතිය යනාදීය ආවරණය වන නීයමයන් හා කොන්දේසි ඇතුළත් වේ.

එම අනුව, ප්‍රසම්පාදන කටයුත්ත සඳහා අදාළ පාර්ශ්වකරුවන් ගිවිසුමකට එළඹීමෙන් පසු, ගිවිසුමිගත ප්‍රතිඵාන සහ/හෝ ප්‍රතිඵල කාර්යක්ෂම ව සහ එලදායී ලෙස ලබා ගැනීම සහතික කර ගනු වස්, සක්‍රිය ලෙස ගිවිසුම ක්‍රියාත්මක කිරීම කළමනාකරණය කෙරෙන ක්‍රියාදාමය ගිවිසුම කළමනාකරණය ලෙස හඳුනා ගනී. ගිවිසුම කළමනාකරණ කටයුතුවල කොටසක් ලෙස, අදාළ රජයේ ආයතනය විසින් අදාළ කාර්යයේ ස්වභාවය, අවධානම සහ සංකීරණත්වය, අරමුණට ගැලපෙන පරිදි සලකා බැලීම්, අවධානම් හා වගකීම් ප්‍රශ්නයක් ලෙස යොමු කිරීම, සහ ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ භුමිකාව හා වගකීම් ආදිය ස්වභාවලා, යෝග්‍ය වන ගිවිසුම වර්ගය සහ ගිවිසුම නීයමයන් ආදිය තීරණය කිරීම සඳහා පෙරමුණ ගනියි. පහත රුපයේ දැක්වෙනුයේ එවැනි ගිවිසුමක එක් එක් අදියරයන් ය. ගිවිසුමක් සකස් කිරීම ආරම්භ වනුයේ සැලසුම් කරන වකවානුවේ දී බව ද, එය අවසන් වනුයේ ගිවිසුම නීමා වීමේ දී බව ද එමගින් පෙන්නුම් කෙරේ.

රෝග 1: ගිවිසුමක පෙර සහ පසු අදියර

උස්සාර රෝග	ගිවිසුම පිරිනැමීම	උස්සාර රෝග
<ul style="list-style-type: none"> සුදුසු ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම ප්‍රත්‍රි පිරිවිතර නිවැරදි ගිවිසුම තෝරා ගැනීම සුදුසු ලංසුකරු/සම්පාදක සැලකිලිමන්ව තෝරා ගැනීම 		
<ul style="list-style-type: none"> නිවැරදි ගිවිසුම කළමනාකරණ සැලසුම ක්‍රියාකෘල් බාරදීම් කළමනාකරණය යහපත් සඳහා කළමනාකරණය ඡ්‍රැමනුකුල පරාපාලනය අඛණ්ඩ අධික්ෂණය සහ ඇගයීම 		

මූලාශ්‍රය - ලෝක බැංකුව, ප්‍රසම්පාදන මාර්ග නිරදේශ: ගිවිසුම කළමනාකරණ පරිවය, (2018).



වෙනස්වීම් මගින් ගිවිසුමේ ක්‍රමෝපායික අරමුණ වෙනස් නො වන බවට සහතික වන අතර ම, වෙනස්කම් කළමනාකරණය කිරීමට නම්‍යයිලි ප්‍රවේශයක් අනුගමනය කළ යුතු වේ. ලාභයට එදිරි ව අතිරික්ත ලාභය හෝ පාඩුවට එදිරි ව දුව්‍යමය භාණිය අතර තක්සේරුවක් සිදු කිරීම මගින් නම්‍යයිලි විය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් තීරණය කිරීමට අදහසක් ලබා ගත හැකි සි.

7. මතා කාර්ය සාධනය සඳහා දිරි දීම - කාර්ය සාධනය මැතිමේ දත්ත සමග මිනුම් දඩු සක්‍රීය ලෙස පරිජාලනය කිරීම (මූලික කාර්ය සාධන දරුණු ලාභ කර ගැනීම) මගින් ගිවිසුමක ප්‍රතිච්ලි කළමනාකරණය කිරීමට සහාය ලැබේ. එවැනි කාර්ය සාධන දරුණු ලාභ කර ගැනීම සඳහා නිරතුරු ව දිරි දීමතා ලබා දීමෙන්, ගිවිසුමේ සමස්ත කාල සීමාව පුරා ම යහපත් කාර්ය සාධනයක් සහතික කර ගත හැකි වේ.

8. අඛණ්ඩ වැඩියුණු කිරීම හා නවෝත්පාදනය - ගිවිසුම් උපාංග සක්‍රීය ලෙස භාවිත කිරීමට සහ ගිවිසුමක රාමුව තුළ වර්ධනයන් සඳහා ඉදිරිපත් වන නව අදහස්වලට දිරි දිය යුතු වේ.

5. කාර්යයට යෝගේ ගිවිසුම් කළමනාකරණ සැලසුමක් සැකසීම

මෙහෙයුම් හා නිරික්ෂණ පහසුව සඳහා අදාළ රාජ්‍ය ආයතනය විසින් ඉහත අංක 4 යටතේ දක්වා ඇති මූලධර්ම මත පදනම් ව සැම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා ම ගිවිසුම් කළමනාකරණ සැලසුම් සකස් කිරීම වැදගත් වනු ඇත. සැම ගිවිසුම් කළමනාකරණ සැලසුමක් ම එක් එක් ආයතනයට සුවිශේෂී අවශ්‍යතා සම්බන්ධයෙන් වුවහගත හා විධිමත් ප්‍රවේශයක් සහිත ව සැලසුම් කළ යුතු වන අතර ම, යම් නිශ්චිත ප්‍රසම්පාදන ක්‍රියාදාමයක අරමුණට ද යෝගා විය යුතු ය. සැලසුම් තුළ හඳුනා ගනු ලබන සැම ක්‍රියාවක් ම එහි විෂය පරිය, වට්නාකම, සංකීරණත්වය, ගිවිසුම් කාල

- ◆ ගිවිසුම් ආරම්භයේදී එක් එක් පාර්ශ්වය විසින් ලබා ගෙන ඇති අවසරය/බලය පැවරීම මත පදනම් ව, ගිවිසුම් එක් එක් පාර්ශ්වයේ කාර්යභාරයන් සහ වගකීම වෙන් කිරීම
- ◆ අදාළ ආයතනයේ ගිවිසුම් කළමනාකරණය පිළිබඳ ව පවතින පාලන වුවහය
- ◆ එක් ප්‍රසම්පාදන ක්‍රියාදාමයක කොටස් ලෙස පවතින මූලික ගිවිසුම් ලැයිස්තුව (අදාළ වන්නේ නම් පමණක්)
- ◆ ගිවිසුම් ලේඛන ද ඇතුළත් ව, සියලු ම මූලික නියමයන් හා කොන්දේසි සංගහිත කිරීම (රක්ෂණය, ඇපකර හෝ සුරක්ෂිත, මිල සැකසුම් සූත්‍ර යනාදිය ද මෙයට ඇතුළත් විය හැක.)
- ◆ මූලික කාර්ය සාධන දරුණු සහ ප්‍රමිති/මිනුම් ක්‍රියාදාම පිළිබඳ විස්තර වැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අපේක්ෂිත තීරණාත්මක සන්ධිස්ථාන
- ◆ නිවැරදි සහ යාවත්කාලීන කළ ගිවිසුම් ඉලක්ක
- ◆ වාර්තා කිරීමේ අවශ්‍යතාවන්, වාර්තා කිරීමේ වාර ගණන සහ වාර්තා කිරීමේ පිළිවෙළ
- ◆ ගිවිසුම් දක්වා ඇති ආකාරයට මූදල් ගෙවීම් කාර්ය පටිපාටිය
- ◆ වාර්තා තබා ගැනීම සහ රේඛ සම්බන්ධ කාර්ය පටිපාටි
- ◆ නිරන්තර විගණනයන් සිදු කරන ආකාරය
- ◆ ගිවිසුම් සංශේෂ්‍යනය කිරීම හා එවැනි වෙනස්කම් කළමනාකරණය කළ යුතු ආකාරය
- ◆ මතහේද කළමනාකරණය, කාර්ය පටිපාටි සහ ගිවිසුම් පවතින ප්‍රතිකර්ම
- ◆ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගැනීම හා අවදානම් කළමනාකරණ සැලසුම්
- ◆ ගිවිසුමක් නිමා කිරීමේ කාර්ය පටිපාටිය

නිරදේශ 40ක්, ක්‍රීඩාත්මක ප්‍රතිච්ඡල 11ක්, අපරාධවලින් තොර ලොවක්...?

හැඳුන්වීම

“අපරාධවලින් තොර හෙටක්”, “මතින් තොර ලොවක්”, “තුස්තවාදය වැළැක්වීමට පියවර”, “සමූල සාක්ෂික අව්” වැනි වැඩි, වරක්, දෙවරක් හෝ තෙවරකට වඩා ඔබේ නෙතේ හෝ දෙසවත් ගැටී ඇති බවට සැක නැත. මෙම වැකි කියවන විට ඔබේ මනස තුළ විවිධාකාරයේ බිජිපුණු විත මැවීමේ ඉඩකඩික් ඇත. මෙයට මූලික ම හේතුව වන්නේ මේ මගින් කියවෙන කාරණා මේ වන විට එතරම් දුරට ඔබේ ජීවත්යට සම්පූර්ණ විත්තියේ. ඇතැම් විට මේ පිළිබඳ සැපුරු අත්දැකීම් ඔබට නොමැති වුවත්, මේ වැකිවලින් පිළිබඳ කෙරෙන අපරාධ හරහා සමාජයට ඇති වන සාක්ෂාත්මක බලපෑම පිළිබඳ ව අවම වශයෙන් ප්‍රවාත්ති විකාශයකින් හෝ ඔබ දැන සිටීමට වැඩි ඉඩකඩික් ඇත. මොඩොතකට, මෙම අපරාධ සමග මුදල්, මූල්‍යය ප්‍රතිලාභ, මුදල් ඉපසිම හෝ මුදල් සැපයීම වැනි කාරණා සම්බන්ධ කරන්න, එවිට ඔබේ මනසේ ඇදුණු බිජිපුණු විතුවල තවත් පැතිකඩික් ඔබට පෙනෙනු ඇත. දැන් එම “මුදල” පෙර කි අපරාධවලින් ඇත් කරන්න. එවිට එම අපරාධ තවදුරටත් සිදු වේ ද? බොහෝ දුරට, එම අපරාධ සිදු කරන අයට “මුදල” නමැති සාධකය ඉවත් කළ විට, අපරාධයක් සිදු කිරීමට ඇති අහිම්‍යතාය හින වී, එයින් වැළැකි සිටීම සිදු විය හැකි සි.

මෙම කාරණය ප්‍රවේශයක් කර ගනිමින් මෙම ලිපියේ පළමු කොටස තුළින් ලෝකයේ සිදු වන අපරාධ මැඩ පැවැත්වීම සඳහා “මුදල” නැමැති ප්‍රධානතම සාධකය අපරාධවලින් ඇත් කිරීමට ලෝකයේ රටවල් සාමූහික ව ජාත්‍යන්තර වශයෙන් ගත් මූලික පියවරක් සහ ඒ හරහා ලෝකයේ රටවල්වල සිදු වන අපරාධ මැඩලිමට

ඩිජිතල් සහකාර අධික්ෂා
ලි ලංකා මුල්‍ය බුද්ධි ඒකකය

අවශ්‍ය කරන පසුවීම සකස් කිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳ ව සැකෙවීන් ගෙන හැර දක්වනු ඇත.

මෙම ලිපියේ දෙවන කොටසෙන් ඉහත සඳහන් කළ ජාත්‍යන්තර උත්සාහයෙන් ජාත්‍යන්තර වශයෙන් අදාළ අරමුණ ඉටු කර ගැනීම සඳහා සාමූහික ව නිර්මාණය කරන ලද මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force - FATF) විසින් නිරදේශ කර ඇති නිරදේශ පිළිබඳ ව හා එම නිරදේශ රටක් තුළ සාර්ථක අයුරින් ක්‍රියාත්මක කිරීම මෙන් ම රටක් අනෙකුත් ඇගැයීමකට (Mutual Evaluation - ME) ලක් කිරීමට අදාළ මූල්‍ය කාර්ය සාධක බලකායේ ක්‍රියා පටිපාටිය ඔබගේ දැන ගැනීම සඳහා සැකෙවීන් ඉදිරිපත් කරයි. මෙම ලිපිය සඳහා මෙහි අවසානයේ ලැයිස්තුගත කර ඇති මූලාශ්‍ර බෙහෙවින් උපයෝගී කර ගන්නා ලද අතර, මෙම මූලාශ්‍ර පරිදිලනයෙන් ඔබට මෙහි සැකෙවීන් දක්වා ඇති කරුණු තවත් ප්‍රාථ්‍යාග්‍රහණ ලොඩ් නාගැනීමට ප්‍රාථ්‍යාග්‍රහණ යුතු ඇති අවසානය විසින් නිරදේශ කර ඇති නිර්මාණයක ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට රටක් වශයෙන් බැඳී සිටියි. එබැවින් මේ පිළිබඳ ව ඔබගේ දැනුම ප්‍රාථ්‍යාග්‍රහණ කර ගැනීම ඔබට අනාගතයේ දී මහත් රැකුලක් වීමට වැඩි ඉඩකඩික් ඇත.

වීමට තිබිය යුතු මූලික අංග සහ තිබිය යුතු අවම තත්ත්වයන් විගුහ කරනු ලබයි .

නිරදේශ 05 - තුස්තවාදීන්ට මුදල් සැපයීමේ වරද (Terrorist Financing Offence)

නිරදේශ 06 - තුස්තවාදය සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම සම්බන්ධ ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions Related to Terrorism & Terrorist Financing)

නිරදේශ 07 - ව්‍යාප්තිය හා සම්බන්ධ ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions Related to Proliferation)

නිරදේශ 08 - ලාභ නො ලබන සංවිධාන (Non-profit Organizations)

මූලාශ්‍රය : FATF (2012-2019)

2.1.4 වැළැක්වීමේ පියවර

මෙම කොටස නිරදේශ 15ක එකතුවකි. මෙමගින් රටක මූල්‍ය පදනම් අපරාධකරුවන්ගෙන් සහ තුස්තවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව ගක්තිමත් ව සකස් විය යුතු ආකාරය වඩාත් පුළුල් ලෙස විගුහ කරයි. මේ හරහා රටක මුදල් සහ වෙනත් වට්තාකමක් ඇති දෙයක් සංසරණය වන දොරටුවලින් අපරාධකරුවන්ට සහ තුස්තවාදීන්ට ඒවා පුවමාරු කිරීමට ඇති අවස්ථාව අවම කිරීමට හෝ නැති කිරීමට, රටක මූල්‍ය ආයතන (Financial Institutions - FIs) මෙන් ම නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර හා වෘත්තීන් (Designated Non Financial Businesses and Professions - DNFBPs) කටයුතු කළ යුතු ආකාරයත්, එම ආයතන හා පුද්ගලයන් තම ව්‍යාපාර කටයුතු කර ගෙන යැමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි හා ඒ හා සම්බන්ධ නීති රිති සඳහා තිබිය යුතු අවම තත්ත්වයන් ද විගුහ කරනු ලබයි .

නිරදේශ 09 - මූල්‍ය ආයතන රහස්‍යතා නීති (Financial Institution Secrecy Laws)

නිරදේශ 10 - ගනුදෙනුකරු පිළිබඳ නීති උදෙස්ගය (Customer Due Diligence)

නිරදේශ 11 - වාර්තා තබා ගැනීම (Record Keeping)

නිරදේශ 12 - දේශපාලනික ව නිරාවරණය වූ පුද්ගලයන් (Politically Exposed Persons)

නිරදේශ 13 - අනුරුද්‍ය බැංකුකරණය (Correspondent Banking)

නිරදේශ 14 - මුදල් හෝ වට්තාකම පුවමාරු සේවා (Money or Value Transfer Services)

නිරදේශ 15 - නව තාක්ෂණයන් (New Technologies)

නිරදේශ 16 - විදුත් ප්‍රේෂණ (Wire Transfers)

නිරදේශ 17 - තෙවන පාර්ශ්ව මත රඳා සිටීම (Reliance on Third Parties)

නිරදේශ 18 - අභ්‍යන්තර පාලනයන් සහ විදේශීය ගාබා සහ පාලිත සමාගම (Internal Controls and Foreign Branches and Subsidiaries)

නිරදේශ 19 - ඉහළ අවදානම් සහිත රටවල් (Higher-risk Countries)

නිරදේශ 20 - සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම (Reporting of Suspicious Transactions)

නිරදේශ 21 - ඇගුවීම හා රහස්‍යභාවය (Tipping-off and Confidentiality)

නිරදේශ 22 - නමොදුළීම්ට මූල්‍ය නො වන ව්‍යාපාර හා පුද්ගලයන් : ගනුදෙනුකරු පිළිබඳ නීති උදෙස්ගය (DNFBPs: Customer Due Diligence)

නිරදේශ 23 - නමොදුළීම්ට මූල්‍ය නො වන ව්‍යාපාර හා පුද්ගලයන් : වෙනත් පියවර (DNFBPs: Other Measures)

මූලාශ්‍රය : FATF (2012-2019)

2.1.5 නෙතික පුද්ගලයන්ගේ (Legal Persons)

සහ නීතිමය වැඩ පිළිවෙළක (Legal Arrangements) විනිවිද්‍යාවය සහ ප්‍රතිලාභ හිමිකරුවන් (Beneficial Owners)

මෙය ප්‍රධාන වශයෙන් නිරදේශ දෙකකින් සමන්විත වේ. මෙහි දී රටක නෙතික පුද්ගලයකුගේ (ලදා: සමාගමක්, සංස්ථාවක්, පදනමක්, හැඳුව ව්‍යාපාරයක් හෝ සංගමයක්) හෝ නීතිමය වැඩ පිළිවෙළක (ලදා: ප්‍රකාශිත භාරයක්, භාරකාර ගිණුමක් හෝ නාමිකයෙක්) ප්‍රතිලාභ හිමිකරුවන් හඳුනා ගැනීමට සහ ඒවා විනිවිද්‍යාවයකින් පවත්වා ගෙන යැමූමට අවශ්‍ය ක්‍රියා



මාරුවල මෙන් ම රටක නීති පද්ධතියේ තිබිය යුතු මූලික අංග සහ අවම තත්ත්වයන් විග්‍රහ කරනු ලබයි.

නිර්දේශ 24 - නීතිමය පුද්ගලයින්ගේ විනිවිද්‍යාවය සහ ප්‍රතිලාභී හිමිකම (Transparency and Beneficial Ownership of Legal Persons)

නිර්දේශ 25 - නීතිමය විධිවිධානවල විනිවිද්‍යාවය සහ ප්‍රතිලාභී හිමිකම (Transparency and Beneficial Ownership of Legal Arrangements)

මූලාශ්‍රය : FATF (2012-2019)

2.1.6 නීති බලධාරීන්ගේ සහ අනෙකුත් ආයතනික පියවරවල බලය සහ වගකීම

මෙය නිර්දේශ 10ක එකතුවක් ලෙස දැක්විය හැක. මෙහි දී මූල්‍ය ආයතන හා නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර හා වැන්තින් නියාමනය කිරීමට රටක තිබිය යුතු අවම නීතිමය තත්ත්වයන් සහ එසේ නියාමනය කරන අධික්ෂකවරුන්ට අවම වගයෙන් තිබිය යුතු බලතල හා වගකීම මෙන් ම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල හා මූල්‍ය බුද්ධි ඒකකය සතු ව අවම වගයෙන් තිබිය යුතු බලතල හා වගකීම පුළුල් ලෙස විග්‍රහ කරයි. මිට අමතර ව, මෙම නිර්දේශවලින් ආවරණය වන අංග කඩ වූ අවස්ථාවක එම ආයතන හෝ පුද්ගලයන්ට සම්බාධක පැනවීමට නීති පද්ධතියේ තිබිය යුතු මූලික අංග සහ අවම තත්ත්වයන් විග්‍රහ කරයි.

නිර්දේශ 26 - මූල්‍ය ආයතන නියාමනය හා අධික්ෂණය (Regulation and Supervision of Financial Institutions)

නිර්දේශ 27 - අධික්ෂකවරුන්ගේ බලතල (Powers of Supervisors)

නිර්දේශ 28 - නමොදුෂ්ට් මූල්‍ය නො වන ව්‍යාපාර හා පුද්ගලයන් නියාමනය හා අධික්ෂණය (Regulation and Supervision of DNFBPs)

නිර්දේශ 29 - මූල්‍ය බුද්ධි අංග (Financial Intelligence Units)

නිර්දේශ 30 - නීතිය ක්‍රියාත්මක කරන සහ විමර්ශන කරන බලධාරීන්ගේ වගකීම (Responsibilities of Law Enforcement and Investigative Authorities)

නිර්දේශ 31 - නීතිය ක්‍රියාත්මක කරන සහ විමර්ශන කරන බලධාරීන්ගේ බලතල (Powers of Law Enforcement and Investigative Authorities)

නිර්දේශ 32 - මුදල් කුරියර (Cash Couriers)

නිර්දේශ 33 - සංඛ්‍යාලේඛන (Statistics)

නිර්දේශ 34 - මග පෙන්වීම සහ ප්‍රතිපෝෂණය (Guidance and Feedback)

නිර්දේශ 35 - සම්බාධක (Sanctions)

මූලාශ්‍රය : FATF (2012-2019)

2.1.7 අන්තර්ජාතික සහයෝගීතාව

මෙය නිර්දේශ 5කින් සමන්විත වේ. මෙමගින් රටවල් අතර මුදල් විග්‍රහීකරණය, තුස්තවාදයට මුදල් සැපයීම හා සමුල සාක්‍රාන්තිය සඳහා මූල්‍යනය වැළැක්වීම සඳහා රටවල් අතර සහයෝගය ඇති කිරීමට රටක නීති පද්ධතියේ හා එහි ක්‍රියා පටිපාටින්වල තිබිය යුතු අවම තත්ත්වයන් විග්‍රහ කරයි. මෙයට අනෙකුත් නීති ආධාර, උදෑර්පණ නීති සහ අනෙකුත් ආකාරවල අන්තර්ජාතික සහයෝගීතාව අදාළ වේ.

නිර්දේශ 36 - ජාත්‍යන්තර උපකරණ (International Instruments)

නිර්දේශ 37 - අනෙකුත් නීති ආධාර (Mutual Legal Assistance)

නිර්දේශ 38 - අනෙකුත් නීති ආධාර : අත්හිටුවීම සහ රාජසන්තක කිරීම (Mutual Legal Assistance: Freezing and Confiscation)

නිර්දේශ 39 - උදෑර්පණ නීති (Extradition)

නිර්දේශ 40 - අනෙකුත් ආකාරවල අන්තර්ජාතික සහයෝගීතාව (Other Forms of International Cooperation)

මූලාශ්‍රය : FATF (2012-2019)

2.2 අනුකූලතා ග්‍රේනිගත කිරීම

අනෙකුත් නීති ඇගයීමේ දී, ඉහත සඳහන් කළ සැම නිර්දේශයක් සඳහා ම රටක් කොතරම් දුරට ප්‍රමිතියට අනුකූල වේ ද නො වේ ද යන්න පිළිබඳ ව නිගමනයකට එළුමෙයි. මේ සඳහා අනුකූලතා මට්ටම් හතරක් ඇත.



වැළැක්වීම්/තුස්තවාදයට මූදල් සැපයීම මැඩ පැවැත්වීමේ මිනුම්වල ප්‍රධාන තේමාත්මක අරමුණු නියෝජනය කරන අතර මැදි ප්‍රතිච්ලිල (Intermediate

Outcomes) තුනක් යටතේ කාණ්ඩගත වේ (වග අංක 2), FATF (2013-2019)

වග අංක 2 : ඉහළ මට්ටමේ පරමාර්ථය, අතර මැදි ප්‍රතිච්ලිල සහ ක්ෂණික ප්‍රතිච්ලිලය අතර සම්බන්ධය

ඉහළ මට්ටමේ පරමාර්ථය	
අතර මැදි ප්‍රතිච්ලිල	ක්ෂණික ප්‍රතිච්ලිල
<p>1. මූදල් විශුද්ධිකරණය සහ තුස්තවාදයට මූදල් සැපයීමේ අවධානම් අවම කිරීම සඳහා ප්‍රතිපත්ති, සම්බන්ධිකරණය හා සහයෝගීතාව</p>	<p>1. මූදල් විශුද්ධිකරණය සහ තුස්තවාදයට මූදල් සැපයීමේ අවධානම් අවබෝධ කර ගැනීම සහ සුදුසු අවස්ථාවල දී මූදල් විශුද්ධිකරණයට සහ තුස්තවාදයට හා සමුල් සාතක අව්‍යාපිතය සඳහා මූදල් සැපයීමට එරෙහි ව සටන් කිරීම සඳහා ගත යුතු කියා මාර්ග දේශීය ව සම්බන්ධිකරණය කරයි.</p> <p>2. ජාත්‍යන්තර සහයෝගීතාව මගින් සුදුසු තොරතුරු, මූල්‍ය බුද්ධි තොරතුරු සහ සාක්ෂි ලබා දීම හරහා අපරාධකරුවන් හා ඔවුන්ගේ වත්කම්වලට එරෙහි ව පියවර ගැනීමට පහසුකම් සපයයි.</p> <p>3. අධික්ෂකවරුන්, මූල්‍ය ආයතන සහ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර හා වෘත්තීන් ඔවුන්ගේ අවධානම්වලට සරිලන පරිදි මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ/ තුස්තවාදයට මූදල් සැපයීම මැඩ පැවැත්වීමේ අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා නිසි පරිදි පරිපාලනය, අධික්ෂණය සහ නියාමනය කරයි.</p> <p>4. මූල්‍ය ආයතන සහ නම් කරන ලද ව්‍යාපාර හා වෘත්තීන් ඔවුන්ගේ අවධානම්වලට සරිලන පරිදි ප්‍රමාණවන් ලෙස මූදල් විශුද්ධිකරණය වැළැක්වීමේ/තුස්තවාදයට මූදල් සැපයීම මැඩ පැවැත්වීමේ පියවර යෙදීම සහ සැක සහිත ගනුදෙනු වාර්තා කරයි.</p> <p>5. මූදල් විශුද්ධිකරණය හෝ තුස්තවාදයට මූදල් සැපයීම සඳහා නීතිමය පුද්ගලයින් සහ නීතිමය වැඩ පිළිවෙළවල් අනිසි ලෙස හාවිත කිරීමෙන් වැළැක්ම සහ ඒවායේ ප්‍රතිලාභ හිමිකරුවන් පිළිබඳ තොරතුරු නිසි බලධාරීන්ට බාධාවකින් තොර ව ලබා ගත හැකි වීම.</p>

- | | |
|---|---|
| <p>3. මුදල් විශුද්ධිකරණ තරජන හඳුනා ගැනීම හා ඒවාට පිළියම යෙදීම, සහ අපරාධකරුවන්ට දැන්වනය කිරීම හා නීති විරෝධී ලෙස ලැබෙන ආදායම අභිම් කිරීම, තුස්තවාදයට මුදල් සපයන තරජන හඳුනා ගැනීම හා ඒවාට පිළියම යෙදීම, තුස්තවාදීන්ගේ සම්පත් අභිම් කිරීම සහ තුස්තවාදයට මුදල් සපයන ආය දැන්වනය කිරීම මගින් තුස්වාදී ක්‍රියා වැළැක්වීමට දායක වීම</p> | <p>6. මුල්‍ය බුද්ධි තොරතුරු සහ අනෙකුත් සියලු ම අදාළ තොරතුරු මුදල් විශුද්ධිකරණය සහ තුස්තවාදයට මුදල් සැපයීමේ පරීක්ෂණ සඳහා නිසි බලධාරීන් විසින් පුදුසු ලෙස හාවිත කරයි.</p> |
| <p>7. මුදල් විශුද්ධිකරණට අදාළ වැරදි සහ ක්‍රියාකාරකම් විමර්ශනය කර එම වැරදිකරුවන්ට නඩු පවරා එලදායී, සමානුපාතික සහ බාධාකාරී දැන්වනයන්ට හාජනය කරයි.</p> | <p>8. අපරාධවල ආදායම හා උපකරණ රාජසන්තක කරයි.</p> |
| <p>9. තුස්තවාදයට මුදල් සැපයීමට අදාළ වැරදි සහ ක්‍රියාකාරකම් විමර්ශනය කර තුස්තවාදයට මුදල් යෙදූ පුද්ගලයන්ට නඩු පැවරීම සහ එලදායී, සමානුපාතික හා බාධාකාරී දැන්වනයන්ට හාජනය කරයි.</p> | <p>10. තුස්තවාදීන්, තුස්තවාදී සංවිධාන සහ තුස්ක මූල්‍යකරුවන් විසින් අරමුදල් රස් කිරීම, ගෙනයාම හා හාවිත කිරීම සහ ලාභ නො ලබන සංවිධාන (Non Profit Organizations - NPO) අංශය අපයෝග්‍යනය කිරීම වළක්වා ඇත.</p> |
| <p>11. සමුළු සාතක අව්‍යාපිත සම්බන්ධ පුද්ගලයින් හා ආයතන විසින් අරමුදල් රස් කිරීම, ගෙන යැම හා හාවිත කිරීම, අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩල යෝජනාවලට (United Nations Security Council Resolution) අනුකූල ව වළක්වා ඇත.</p> | |

මුළාගුය : FATF (2013-2019)

2.3.2 සංල්දායීතාව ගෞණිතය කිරීම

අනෙකුත්තා ඇගැයීමේ දී රටක් ඉහත සඳහන් කළ “අරථ දක්වා ඇති ක්ෂණික ප්‍රතිඵල” සමුහය කොතරම් දුරට සාක්ෂාත් කර ගෙන ඇත්තේ යන්න පිළිබඳ ව නිගමනයකට එලැමැයි. මේ සඳහා එක් එක් ක්ෂණික ප්‍රතිඵල සංල්දායී මට්ටම් හතරක් යටතේ ගෞණිතය කරයි.

- ඉහළ මට්ටමේ සංල්දායීතාව (High Level of Effectiveness) - ක්ෂණික ප්‍රතිඵලය ඉතා විශාල ප්‍රමාණයකට සාක්ෂාත් කරගෙන ඇත - සුළ වැඩිදියුණු කිරීම අවශ්‍යයි.
- සැලකිය යුතු මට්ටමේ සංල්දායීතාව (Substantial Level of Effectiveness) - ක්ෂණික ප්‍රතිඵලය

විශාල ප්‍රමාණයකට සාක්ෂාත් කර ගෙන ඇත - මධ්‍යස්ථ වැඩිදියුණු කිරීම අවශ්‍යයි.

- මධ්‍යස්ථ මට්ටමේ සංල්දායීතාව (Moderate Level of Effectiveness) - ක්ෂණික ප්‍රතිඵලය යම් ප්‍රමාණයකට සාක්ෂාත් කර ගෙන ඇත - විශාල වැඩිදියුණු කිරීම අවශ්‍යයි.
- පහත මට්ටමේ සංල්දායීතාව (Low Level of Effectiveness) - ක්ෂණික ප්‍රතිඵලය සාක්ෂාත් කර ගෙන නැත - මූලික වැඩිදියුණු කිරීම අවශ්‍යයි.

මුළාගුය : FATF (2013-2019)

ඉහත සැකෙවීන් සඳහන් කළ පරිදි, තාක්ෂණික අනුකූලතාව සහ සංල්දායීතාව යන කොටස් දෙක



ම පිළිබඳ ව අනෙක්තා ඇගැයීමේ දී කරනු ලබන ඒකාබද්ධ විශ්ලේෂණය මගින් රටක් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිරදේශ 40ට කෙතරම් දුරට අනුකූල ද, නිරදේශයන්ට අනුව ශක්තිමත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රුස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවත්ත්වීමේ පද්ධතියක් පවත්වාගෙන යැම කෙතරම් සාර්ථක ද යන්න සහ ක්ෂණික ප්‍රතිඵල 11 කෙතරම් දුරට සාක්ෂාත් කර ගෙන ඇත්ද යන්න ඇගැයීමකට ලක් කරනු ලබයි.

අවසානය

මේ ආකාරයට නිරදේශ 40 හා ක්ෂණික ප්‍රතිඵල 11ට අදාළ ව රටක් අනෙක්තා ඇගැයීමකට ලක් කළ පසු, රටක් මුදල් විශුද්ධිකරණය, ත්‍රුස්තවාදයට අරමුදල් සැපයීම හා සමුල සාතක අවි මූල්‍යයනය කිරීම වැළැක්වීම සඳහා කෙතරම් සාධනීය මට්ටමක් ලැබා කර ගෙන ඇත්ද යන්න පිළිබිඳු වේ. වෙනත් වෙනවැනින් පවසනවා නම්, ඉහත සඳහන් කළ අවදානම්වලට රට කෙතරම් සූදානම් ද යන්න පැහැදිලි කරයි. වර්තමානයේ දී මෙම නිරදේශ 40 හා ක්ෂණික ප්‍රතිඵල 11 සඳහා ඉහළ ග්‍රෑන්ගත කිරීමක් ලබා ගෙන රට ඉහළ සාධනීය මට්ටමකට ගෙන ඒමට සියලු රටවල් උත්සාහ කරයි. මෙම ධනාත්මක වර්ධනය හේතුවෙන් අද වන විට අපරාධකරුවන්ට හා ත්‍රුස්තවාදීන්ට තමන්ට රිසි අපුරින් මූල්‍ය පද්ධතිය හාවිත කිරීමට ඇති ඉඩකඩ ඇහිරි ඇත. නමුත් මෙම තත්ත්වය තවදුරටත් වැඩිඩුපූරුෂ විය යුතු යි, එය ප්‍රධාන වශයෙන් රටවල් කෙතරම් සාර්ථක අපුරින් මෙම ක්‍රියාවලිය තම රට තුළ ස්ථාපනය කර ගන්නේ ද යන සාධකය මත රඳා පවතී. නැතහොත්

එය රඳා පවතින්නේ රටක විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය හා නීතිය බලාත්මක කරන අංශ කෙතරම් දුරට මේ සඳහා සහයෝගය දෙනවා ද යන්න මතයි.

මෙම ලිපිය අවසාන කිරීමට මත්තෙන් මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ වැකි ඔබට මතක ඇතැයි සිතම්. අනාගතයේ දී ද ඔබට මෙවැනි වැකි සහ අපරාධ නිරන්තරයෙන් ම අසන්නට, දකින්නට ඉඩකඩ ඇත. නමුත් ඒවා දකින, ඇසෙන විට, එම අපරාධ වලට මුදලේ ඇති සම්බන්ධය හා එම අපරාධ හා මුදලේ සම්බන්ධය බිඳීමට, ජාත්‍යන්තර වශයෙන් සකසන ලද නිරදේශ 40 හා ක්ෂණික ප්‍රතිඵල 11 හරහා මූල්‍ය කාර්ය සාධක බලකාය ලොව පුරා සිදු වන මෙවැනි අපරාධ වැළැක්වීමට උත්සාහ ගනීමින් සිටින වග ඔබට පසක් වේ නම්, මෙම ලිපියේ අරමුණ සාක්ෂාත් වනු ඇත.

මූලාශ්‍ර

FATF. (2012-2019). International Standards on Combating Money Laundering and the Financing

of Terrorism & Proliferation. Paris, France: FATF. Retrieved from <http://www.fatfgafi.org/publications/mutualevaluations/documents/fatf-methodology.html>

FATF. (2013-2019). Methodology for Assessing Compliance with the FATF Recommendations

and the Effectiveness of AML/CFT Systems. Paris, France: FATF. Retrieved from

<http://www.fatf-gafi.org/publications/mutualevaluations/documents/fatfmethodology.html>



ඔබ ධනවත් වන්නේ ඔබේ වැටුපෙන් නොවේ. ඔබගේ වියදම් පුරුදුවලිනි.

- වාල්ස් ඒ ජැග

බඩා

වහ බැංකු ත්‍රිත්‍යාග්‍රහ රුණියෝග

නොමිලේ
බාගත කර ගැනීමට

පිවිසෙන්න

www.cbsl.gov.lk

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි
භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරෙන සරාරා සහ පොත් ඉහත
වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ඔබට බාගත කර ගත හැකි ය.